

ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තීය සංවර්ධනය හා පාසල් පාදක අභ්‍යන්තර ගුරු සංවර්ධන වැඩසටහන

පූර්ණ හඳුගිරියේ සිරසුමන හිමි

ප්‍රචේශනය

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ කේත්දීය සාධක වනුයේ ගිෂායන් හා ගුරුවරුන් ය. පූර්ණ මිනිසෙකු බිජි කිරීම පදනම් කර ගත් ජාතික අරමුණු පාසල මගින් ඉටු කිරීමට අපේක්ෂාත ය. එකී කාර්ය විෂයයෙහි ගුරු භුමිකාව මුඛ්‍ය සාධකය වේ. ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ සාරථකත්වය රඳා පවතින්නේ ද ගුරුවරයා සතු භැකියා හා කැපවීම මත ය. මේ සඳහා ගුරුවරයා මතා කායික හා මානසික සුවතාවකින් මෙන් ම වෘත්තීය නිපුණතාවලින් ද දුක්ත විය යුතු ය. මිනිස් සමාජයේ දියුණුව හා පිරිහිම පිළිබඳ වගකීමේ ප්‍රධාන කොටස ගුරුවරුන් මත පැවත්වී ඇති හෙයින් සමාජය වශයෙන් ගුරුවරයාට මහත් වගකීමක් ඇත (විශේෂුරිය, 2003: 03).

විධිමත් ආයතනයක් වගයෙන් පාසල ආරම්භවීමට පෙර සිටම ගුරුවරයා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියෙහි තිරත විය. පාසල් ආරම්භවීමත් සමග මෙම ක්‍රියාවලිය විධිමත් වූ අතර ඒ අනුව ගුරුවරයා ගිෂායාට ඉගැන්විය යුතු විෂය දාරුව මෙන් ම එම විෂයන්හි විෂය කරුණු අයත් විෂය නිර්දේශ ද හඳුන්වා දෙන ලදී. එසේම ගිෂා සාධනය මැනීමේ විභාග ක්‍රම ද ආරම්භ විය. මේ සමගම ගුරුවරයාගේ කාර්ය හාරය ද පූජ්‍යල් වූ අතර එය අධික්ෂණය කිරීමේ ක්‍රියාවලියක් ද ඇති විය. මෙසේ ගුරු භුමිකාව උපදේශන ගුරු භුමිකාව, සම්ප්‍රේෂණ ගුරු භුමිකාව හා පරිණාමන ගුරු භුමිකාව වශයෙන් ක්‍රමිකව පරිවර්තනය විය.

මේ අනුව වර්තමානය වන විට ගුරු භුමිකාව ගිෂායාට ඉගෙන්වීමට අවශ්‍ය පහසුකම් සපයන්නෙකු (සම්පත්දායක) තන්ත්වයට පත්ව ඇත. ඒ සඳහා ගුරුවරයාට විෂය දැනුම පමණක් ප්‍රමාණවත් නැත. තම වෘත්තීය අත්දැකීම් ආදිය ඉවහල් කර ගනිමින් ඔහුට වෘත්තීය

නිපුණතා කරා ගමන් කිරීමට සිදුව ඇතේ. නව නිපැයුම් නිමවන්නාසේ නව දැනුම ද ඉතා ශිෂ්‍යයෙන් උත්පාදනය වෙමින් ගමන් කරන ලෝකය තුළ ගුරුවරයාට ද පූදෙකලා විය නොහැකි ය. ඔහු තම වෘත්තියට අදාළ සංවර්ධනය නිරන්තරයෙන් ලබාගත යුතු ය. ගුරු වෘත්තිය සංවර්ධනය සඳහා විවිධ වැඩ සටහන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විවිධ අවස්ථාවන්හි භදුන්වා දී ක්‍රියාත්මක කළ අතර වර්තමානය වන විට රජයේ පාසල් තුළ සේවය කරන ගුරුවරුන්ට පාසල තුළ දී ම තම වෘත්තිය සංවර්ධනය කර ගැනීමේ අවස්ථාව පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන මගින් ලබා දී ඇතේ.

සාකච්ඡාව

ශිෂ්‍යයා නිපුණතා කරා එගා කර වීම ගුරුවරයා වෙත පැවරී ඇති වෘත්තිය කාර්ය භාරයයි. පෙරද්‍රේගලික හෝ කාණ්ඩ වශයෙන් හෝ පාසල මගින් සැලසුම් කරන ලද සියලුම ඉගැන්වීම් කටයුතු මගින් සිසුන්ට දැනුම ලබා දෙන්නේ ගුරුවරයා ය (Kerr, 1968: 20). ඉගැන්වීම් කාර්ය විෂයයෙහි ගුරුවරයාට පූදෙක් දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර ශිෂ්‍යයා හා ඉගැන්වීම් ශිල්පීය ක්‍රම පිළිබඳව ද මනා අවබෝධයකින් යුත්ත විය යුතු ය. මේ සඳහා ගුරුවරයා ද අඛණ්ඩව ඉගෙන ගත යුතු ය. තම දැනුම යාවත්කාලීන කර ගත යුතු ය. ප්‍රවීණයන්ගේ අත්දැකීම් පුවමාරු කරගත යුතු ය. එය ගුරු සංවර්ධනය ලෙස හැඳින්වේ. නව මාන ඔස්සේ සිතා නව නිර්මාණකරණය සඳහා අතිශයින් මහෝපකාරී වන එකම සාධකය වෘත්තිය සංවර්ධනය යි. ඒ පිළිබඳ පුලන්ගේ අදහස වනුයේ, වෘත්තිය සංවර්ධනයෙන් ගුරුවරුන් ගුරු වෘත්තිය කෙරෙහි ආකර්ශනය කරන සාධකය සහ සිය වෘත්තිය තුළ ඔවුන්ට සිදු වන වෙනස්කම් අදහස් කෙරෙන බවයි (Fullan, 2000: 289).

ගුරු සංවර්ධනය

ගුරුවරයා අනෙක් වෘත්තිකයන්ට වඩා නිරන්තරයෙන් සංවර්ධනය විය යුතු වෘත්තිකයෙකි. මන්ද, ඔහු සිය වෘත්තිමය කටයුතු සිදු කරනුයේ අනාගත ලොවක් තැනීමට සිටින කණ්ඩායමක් සමග ය. 'වෙබද්‍යවරයාට වැරදුණහොත් මිහිගත වේ, නිතියෙකුට වැරදුණහොත් සිරගත වේ. ගුරුවරයෙකුට වැරදුණහොත් සමාජගතවේ'

යැයි ජපන් කියමනක් ඇත. ශිෂ්‍යයාට දෙවන අවස්ථාවක් නොලැබෙන නිසා ම ගුරුවරයා මතා සූදානමකින් හා පරිපූරණ දැනුමකින් තම ගෙනුදෙනුව කළ යුතු ය. මේ සදහා ගුරුවරයාට දැනුම හා අද්දිම් ලබා ගැනීම අත්‍යවශ්‍ය ය. එය ලබා ගැනීම ගුරු සංවර්ධනය ලෙස හැඳින්වේ. ස්කේවාලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තු නිරවතනය අනුව, තව දැනුම නව අදහස් හා වෙනස්වන පරිසරයට යෝග්‍ය වීම ආදියෙහි ලබන නිපුණත්වයෙන් සාම්ඛිකව හෝ තනි තනිව හෝ ගුරුම්කේවලයේ එලදායිතාව වර්ධනය කිරීම මගින් ලමයින්ගේ ඉගෙනිමෙහි ගුණාත්මක හාවය දියුණු කිරීම සදහා නියමිත හා අනියම්ව හේතුවන්නාවූ සැලසුම් කළ වැඩිපිළිවෙළ ගුරු මණ්ඩල සංවර්ධනය නම් වේ (1988: 2).

සංවර්ධනයේ නිපුණතා අන්පත්කර ගැනීම අන්තර්ගත ය. ඔහුම වෘත්තිකයෙකුට විවිධ නිපුණතා අවශ්‍ය ය. එයින් සිය කාර්යය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වේ. සිය කාර්යයෙහි විශේෂයෙනාව, කාර්යභාරය සදහා උවිත ක්‍රම ඕල්ප හා තාක්ෂණය දැනාසිටීම, ගිස්සෙනය ලබන වර්යා පද්ධතියක් තිබීම හා සැම දෙනාටම පොදු න්‍යායක් තිබීම, සේවය ලබන්නන් අතර විශ්වාසය නොබැඳෙන ලෙස ක්‍රියා කළ හැකි බව හා වෘත්තිය කණ්ඩායම් තුළ දුඩී කණ්ඩායම් සහයෝගීතාවකින් ක්‍රියා කළ හැකිවීම් ආදියයි. ගුරු වෘත්තිකයා නිරන්තර වෙනස් වන ලෝකය හා ගැටෙමින් සිය වෘත්තියෙහි නියැලෙන බැවින් මෙකි නිපුණතා ලබාගැනීම ද ගුරුවරයාගේ සංවර්ධනය වේ.

“දැනුම ශිෂ්‍යයෙන් වෙනස්වන ලෝකයක අප ජ්‍යෙවත්වන බව අමතක කළ නොහැකි ය. විශේෂයෙන් ම අනෙක් කවර වෘත්තියකට ද වඩා ගුරු වෘත්තිය දැනුම දියුණුකර ගත යුතු වෘත්තියකි. ඉගැන්වීමේ තාක්ෂණය දිනෙන් දින වෙනස් වෙයි. විෂයමාලා අන්තර්ගතය හා ඒවා ඉගැන්වීමේ ක්‍රම ද නිරන්තරයෙන් වෙනස්කම්වලට හාජනය වේ. අධ්‍යාපන නවීකරණත් සමග ගුරුවරයා ද නවීකරණයට හාජනය විය යුතු වේ” (ගුණසේකර, 1996: 17).

පාසල් එලදායී බව ඉහළ නැවෙනුයේ හොතික සම්පත් සංවර්ධනයට සාපේශ්‍යව ගුරුවරයා ද සංවර්ධනය වීමෙනි. ගුරු සංවර්ධනය හා පාසල් සංවර්ධනය එකට බැඳී ඇති අනෙක්නාව වූ ක්‍රියාවලියකි. එකක් නොමැතිව අනෙක ඉටුකරගත නො හැකිය.

ගුරු සංචර්ධනයට ඇවැසි කාර්ය සංචිතය සාසල් පාදක ගුරු සංචර්ධන වැඩ සටහන මගින් පාසලට බලය පවරා ඇති හෙයින් ගුරු සංචර්ධනයේ වගකීම එක් පසෙකින් පාසලට හිමි වන අතර ගුරුවරයා ද පෙද්ගලික වගයෙන් තම වෘත්තීය සාර්ථකත්වය උදෙසා උත්සුක විය යුතු ය.

පාසල් පාදක ගුරු සංචර්ධනය

සැම ආයතනයක් හා සංචිතයක් ම සිය සංචිතය අරමුණු සාධනය කර ගැනීම සඳහා තම සේවක පිරිස්වල ආකල්ප, කුසලතා හා දැනුම අඛණ්ඩ ව, කාලානුරුපී ව වර්ධනය කිරීමට ක්‍රියා කිරීම ඉතා අවශ්‍ය වේ. එය තම ආයතනයේ එලදායිතාව ඉහළ නැම්මිට හේතු වෙයි. එය පාසල නැමැති ආයතනයට ද අත්‍යවශ්‍යය වූවකි. පාසල් මෙම අවශ්‍යතාව සපුරානු වස් ක්‍රියාත්මක වැඩ සටහන පාසල් පාදක ගුරු සංචර්ධන වැඩසටහනයි. එය පාසල් ගුරු කාර්ය මණ්ඩල ගුණාත්මක බව ඉහළ නැංවීමට අත්‍යන්තයෙන් ඉවහල් වේ. යම් ආයතනයක අරමුණු සාධනය සඳහා එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍යවන කුසලතා එහි සේවක පිරිස විසින් ලබා ගැනීමේ ක්‍රියාවලිය සේවක මණ්ඩල සංචර්ධනය වගයෙන් ඇලෙක්ස් දක්වා ඇත (1985: 50). ඇලෙක්ස්ගේ අදහසට අනුව ආයතන අරමුණු සාධනය උදෙසා කාර්ය මණ්ඩල සංචර්ධනය ඉවහල් වන බව පෙනේ. එම අදහස පිළිබඳ 'මැදසෙන' (1981) විසින් සේවකයන්ගේ මානසික වර්ධනයට ඇතුළත් කරමින් ප්‍රතිනිර්වචනය කර ඇත. මහුව අනුව සංචිතයක දැක්ම, වටිනාකම හා අරමුණු සාධනයට හේතුවන පරිදි එම පුද්ගලයන්ගේ කුපවීම, ආකල්ප ඇතුළු මානසික ක්‍රියාවලිය සැලුපුම්පහගත ලෙස සැකකීම සේවක මණ්ඩල සංචර්ධනය ලෙස සලකයි. සංචිතයයේ අරමුණු සාධනයට මෙහිම එය හා සූසංයෝගීව ක්‍රියා කිරීම සඳහා මුවන්ගේ මානසික තත්ත්වය හැඩැයිස්වීමේ අවශ්‍යතාව පෙන්වා දීම වැදගත් බව මහු දක්වයි. මෙය ගුරු සංචර්ධනයේ දී අවශ්‍ය අංශයක් වෙයි. රීට හේතුව සිසුන්ගේ ආකල්ප, දැනුම හා සාර්ථකම වර්ධනය කිරීම අධ්‍යාපනයෙහි අවශ්‍යතාව මත ක්‍රියාත්මකවන හෙයිනි. ඉහළ එලදායිතාවක් පාසල මගින් ලබා ගැනීම සඳහා අඛණ්ඩ ගුරු සංචර්ධන ක්‍රියාවලියක් පාසල තුළ දියත්වීම අවශ්‍ය වේ. එමගින්,

එම පාසල් එලදායිතාව ඉහළ නැවීමට
ගුරුවරුන්ගේ දැනුම මට්ටම වැඩිදියුණු කිරීමට
අඛණ්ඩ ගුරු සංවර්ධනයක් බාහිර සේවාස්ථා ප්‍රහුණු මගින්
ඉටු නොවීම හා පාසල තුළින් ඉටු කිරීම.
පාසල් පාදක ගුරු සංවර්ධනය ඉතා අඩු වියදමකින් කළ
හැකි විම.

ගුරු මණ්ඩලය තුළ ඒකමතික බවට හේතුවීම.

ආදියෙන් පාසල තුළ ගුරුවරයාට නවීන දැනුමෙන් හා
කුසලතාවලින් පරිපූර්ණ සංවර්ධනයක් ගොඩනගා ගැනීම අවකාශය
ලදාවේ. ගුරුවරයා එදිනේදා සංවර්ධනය විය යුතු අයයකි. විශේෂයෙන්
අධ්‍යාපනික වශයෙන් සිදු වන වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලබා
ගත යුතු ය. ඒ නිසා තවින ලෝකයේ අධ්‍යාපනය ගැන අබෝධයක්
ලබාදීම ගුරු අධ්‍යාපනයෙන් සිදු විය යුතු ය. දේශීය අධ්‍යාපනයන්
ලෝක අධ්‍යාපනයන් තුළනාත්මකව සලකා බැලිය යුත්තේ එවිටය
(කරුණාසේන, 1981: 30).

ගුරුවරයා තව දැනුමෙන් සන්නද්ධවීම සඳහා අඛණ්ඩ ගුරු
ප්‍රහුණුවක් අවශ්‍ය වේ. එහිදී මූලික වශයෙන් අධ්‍යාපන ක්‍රියාවලියෙහි
අන් සියලු දෙයට වඩා වැදගත් ම සාධකය ගුරුවරයා වන බැවිනි.
මෙහි දී තුප්පහුණු ගුරු තුමිකාව පාසල් පද්ධතියේ ගුණාත්මක හාවය
අඩුවීමට හේතු වී ඇති බව විවිධ පරිදේශන මගින් පෙන්වා දී ඇතු.
සැලසුම්සහගතව ගුරුවරුන් ප්‍රහුණු කිරීම ජාතික වශයෙන් වෙ. මේ
නිසා ජාතික අධ්‍යාපන තොමොස (2003) නිකුත් කළ වාර්තාව අනුව
ගුරුවරුන් ප්‍රහුණු කිරීම ජාතික වශයෙන් බව දක්වයි. ඒ අනුව,

“පාසල් පද්ධතියට අවශ්‍ය නිපුණතාවකින් හා කැපවීමෙන්
වැඩකරන ගුරුවරුන් ඇති කිරීම ගුරුවරුන්ගේ වෘත්තීය හා
පොරුළුව සංවර්ධනයට දායක වීම, පුද්ගලයන්ගේ ජීවිතයේ
ගුණාත්මක හාවය, ඇගයීම් සමුදාය උසස් කිරීම, ජාතිය ගොඩ
නැගීම, ප්‍රජා සංවර්ධනයේ හා අධ්‍යාපනයේන් සමාජයේන් විපර්යාස
කාරකයෙකු ලෙසට වෘත්තීය සංවර්ධනයක් ඇති කිරීම” යනුවෙති”
(ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, 1995, 21).

පාසල් පාදක ගුරු සංවර්ධනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් නගා සිටුවීමේ වැඩසටහන් (Program of School Improvement - PSI) ක්‍රියාත්මක කිරීම සඳහා 2005/24 යටතේ නිකුත් කළ වතුලේඛනයෙහි ද පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිදිබඳ ව කරුණු දක්වා ඇති.

ගුරු පුහුණුවේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ගුරු සංවර්ධනය වූ කළේ අතිතයේ සිට ක්‍රියාත්මක ව්‍යවකි. මුල් කාලීනව ගුරු පුහුණුව ලෙස හැඳින් වූ අතර එය විධිමත් ලෙස ආරම්භ කරනු ලැබූයේ ලන්දේසින් විසින් ය. 1690 දී පමණ ආගම ව්‍යාප්ත කිරීමේ මූලික අරමුණු සහිතව සිංහල හා දෙමළ මාධ්‍යය ගුරුවරුන් පුහුණු කිරීමට 'සෙමනෝර' නම් ආයතන ආරම්භ කළේ ය. පසුව ඉග්‍රීසින් විසින් 'නෝමල්' පාසලාලා නමින් ගුරු විද්‍යාල ආරම්භ කළේ ය. මෙසේ ආරම්භව විකාශය වෙමින් පැවතෙන ගුරු වෘත්තිය සංවර්ධනය පශ්චාත් කාලීනව විශ්වවිද්‍යාල, විද්‍යාපිය, ගුරු විද්‍යාල හා ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන මගින් පූර්ණකාලීන හා අර්ධකාලීන පාසලාලා වශයෙන් ක්‍රියාත්මක විය. 1949 දී ලංකා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන බිජ්‍යාලෝධාව ආරම්භ කරන තෙක් රජයේ ගුරු විද්‍යාලය උපාධියාරී ගුරුවරුන් පුහුණු කළේ ය (රුබේරු, 1971: 279). ගුරු විද්‍යාල පුහුණු පාසලාලා මගින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල දායකත්වයක් ලැබුණි. 1896 වන විට ආධාර ලැබූ ගුරු විද්‍යාල 14ක් පැවති අතර, ලංකා විශ්වවිද්‍යාලය උපාධියාරී ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කරන තෙක්ම එම කාර්යය සිදු කරනු ලැබූයේ ද ගුරු විද්‍යාල මගිනි. එකල මෙරට තුළ විශ්වවිද්‍යාල නොමැති වූ හෙයින් ගුරුවරුන් පුහුණු කිරීමේ රික්තය පිරවීම ගුරු විද්‍යාලය මගින් සිදු විය.

පශ්චාත්කාලීනව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හා කලාප කාර්යාල මගින් කෙටි කාලීන ගුරු සංවර්ධන වැඩ සටහන් (සේවාස්ථා පුහුණුව) ක්‍රියාත්මක කෙරුණි. මෙසේ පැවති ගුරු සංවර්ධන ක්‍රියාවලිය පාසලට අවශ්‍ය ලෙස යොදාගැනීමේ පියවරක් ලෙස පාසල්

පාදක ගුරු සංවර්ධන ක්‍රියාවලිය 1996 පාසල් පාදක කළමනාකරණ වැඩසටහන මගින් රජයේ පාසල් සඳහා හඳුන්වා දුන්නේ ය. එය 24/2005 වත්තලේඛනයෙන් බල ගන්වා ඇත. 2006 වර්ෂයේ හඳුන්වා දුන් පාසල් නගා සිවුවේමේ වැඩසටහන තැවත බලගැන් වූ පාසල් පාදක ගුරු සංවර්ධනය වයඹි පළාතේ නියමු වැඩසටහනක් ලෙස ආරම්භ කළේ ය. එය ලංකාවේ සෑම පාසලකටම අතිවාර්ය කර 07/2013 වත්තලේඛනය නිකුත් කළ ද නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවූ නිසා 10/2013 නමින් තැවත වත්තලේඛනයක් නිකුත් කළේ ය. පාසල් පාදක ගුරු සංවර්ධනය ලෙස හැඳින්වෙන මෙම වැඩ සටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පාදක ගුරු සංවර්ධන මාර්ගෝපදේශ අත්පාත හඳුන්වා දී ඇත්තේ කළමනාකරුවන්ට හා ගුරුවරුන්ට මාර්ගෝපදේශයන් ලබා ගැනීම සඳහා ය.

ලේඛනාසිකව බැඳීමේ දී, 1944 වන විට රජයේ ගුරු විද්‍යාල 08ක් හා ආධාර ලබන ගුරු විද්‍යාල 16ක් සමඟ ගුරු විද්‍යාල 24ක් තිබුණු අතර ඒවායේ ආධුනිකයන් 992ක් පූහුණුව ලැබේය (අධ්‍යාපන අධ්‍යක්ෂකගේ පාලන වාර්තාව, 1944). මෙම පාසලාලා එකලට ගැලපුන ද කාලානුරුපව එහි සංයුතිය වෙනස් නොවීම ආදිය පදනම් කර ගතිමින් මූල් කාලීනව ගුරු විද්‍යාල ආග්‍රයන් පැවති ගුරු පූහුණු පාසලාලා ගිලිහියාමට පටන් ගත්තේය. ඒ සඳහා ප්‍රබලව බලපෑ කරුණු කිහිපයකි.

නුපූහුණු ගුරුවරුන් ජාතික අධ්‍යාපන ආයතනය මගින් දුරස්ථ පූහුණු ක්‍රමය යටතේ ලංකාව පුරාම මධ්‍යස්ථාන ඇතිකර මහා පරීමාණ ලෙස පූහුණු කිරීම.

ජාතික අධ්‍යාපන විද්‍යාලීය ඇති කිරීම නිසා ගුරු සේවයට පූහුණු ගුරුවරුන් බඳවා ගැනීම සීමාවීම.

රාජ්‍ය සේවයට බඳවා ගැනීම සීමා කිරීම නිසා ගුරු පුර්ජ්‍යාඩු පිරිවීම සීමා වීම.

මෙසේ අක්‍රියවෙමින් පැවති බොහෝමයක් ගුරු විද්‍යාල ජාතික අධ්‍යාපන විද්‍යාපිය බවට පත් කළේ ය. උදාහරණ ලෙස පොල්ගොල්ල උයන්වත්ත ගුරු විද්‍යාලය මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපිය ලෙස ද, පත්තල ගෙදර ගුරු විද්‍යාලය සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපිය ලෙස ද, මිරිගම ගුරු විද්‍යාලය හා පිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපිය ලෙස ද පරිවර්තනය විය.

ශ්‍රී ලංකාවේ ගුරු පූහුණුව

මෙහි ප්‍රධාන කොටස් දෙකකි.

01. පූර්ව සේවා ගුරු පූහුණුව

02. සේවාස්ථ ගුරු පූහුණුව

මෙයින් පූර්ව සේවා ගුරු පූහුණුව යනු පාසල් ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියට එක්වීමට මත්තෙන් පූහුණුව ලබා දී පාසලට ගුරුවරයා යොමු කිරීමයි. මෙය දැනට ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන විධිමත් ක්‍රමවේදයකි. එම රටවල්වල ගුරුවරුන් පූහුණු කර පාසලට යොමු කිරීම අත්‍යවශ්‍ය වන අතර කිසිදු අවස්ථාවක තුපූහුණු ගුරුවරුන් ගුරු වෘත්තිය සඳහා යොමු නොකරයි. එහෙත් ලංකාවේ මේ වන විටත් තුපූහුණු උපාධිධාරීන් ගුරු සේවයට බැඳවා ගැනේ. එය අධ්‍යාපන කෙළුත්තයේ පරිභානිය උදෙසා ඉවහල්ව ඇති බව විවිධ පර්යේෂණ පෙන්වා දේ. ගුරු පූහුණු වැඩසටහන් පිළිබඳ යුතෙනස්කේ වාර්තා දක්වනුයේ, පූර්ව සේවා ගුරු පූහුණුවේ දී ප්‍රායෝගික අත්දැකීම් හා න්‍යායාත්මක අධ්‍යාපන අතර සම්පාදනයෙහි අත්දැකීම් අතර පූහුණුව බවයි. පූර්ව සේවා ගුරු පූහුණුව හා සේවාස්ථ ක්‍රියාකාරකම්වලදී අධ්‍යාපන දෙපාර්තමේන්තු, පූහුණු ආයතන හා පාසල් අතර ද බැඳීමක් ඇතිවිය යුතු ය (Unesco, 1990: 24).

වර්තමානයේ වුව ද, පූර්ව සේවා ගුරු පූහුණුව ශ්‍රී ලංකාව තුළ ලබාදීම ජාතික අධ්‍යාපන විද්‍යාපිය හා විශ්වවිද්‍යාල කිහිපයකින් පමණක් සිදු වේ. 1985 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපිය ආරම්භ කළ අරමුණු 05 කි. එනම්,

ගුරු අධ්‍යාපනයේ අභිමතක්ද යටතේ සඳහන් ගුණාගවලින් හෙතු සිසු පිරිසක් බෙහිකිරීම.

විද්‍යාපිය කළීකාවාරය මණ්ඩලවල ප්‍රවීණත්වය ද වෙනත් සම්පත් ද අනෙකානා පුවමාරුවෙන් කළීකාවාරයවරුන්ගේ වෘත්තීය සංවර්ධනය මෙන් ම අධ්‍යාපන විද්‍යා පියායන්හි අධ්‍යාපන සංවර්ධනය.

විෂයමාලා, ඉගැන්වීම් කුම හා අනිකුත් ක්‍රියාකාරකම සංවර්ධනය කිරීමෙන් හා උපදේශක මට්ටමේ සේවාවක් ඉටු කිරීමෙන් අවට පාසල්වල අධ්‍යාපන සංවර්ධනය.

අදාළ පරේයේෂණ කිරීමෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කෙශ්ටූයෙහි ගැටලු පිළිබඳව මතා අවබෝධයක් ලබා ගැනීම.

ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම.

(අධ්‍යාපන විද්‍යාපිය සමාරම්භය, 1985: 43).


එ අනුව විවිධ විෂයය මූල් කරගනීමින් මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විද්‍යාපිය ගණන 17කි. එම ආයතන මගින් සික්ෂණ විද්‍යා ඩීපලේමාව පිරිනමයි. කොළඹ විශ්වවිද්‍යාලය මගින් අධ්‍යාපනවේදී උපාධිය පිරිනමන අතර වර්තමානය වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා අනුරාධපුර හිසු විශ්වවිද්‍යාලය මගින් ද පූර්ව සේවා ගුරු පුහුණුව ලබා දීමට යොමුවීම වැදගත් කොටසැලකිය හැකි ය.

සේවාස්ථා ගුරු පුහුණුව යනු පාසල හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක සේවයේ යෙදී සිටින අතරතුර දී ලබා ගන්නා හා ලබාදෙන පුහුණුවයි. මෙයින් ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය අප්‍රේක්ෂා කෙරේ. වෙනස්වන දැනුම, විෂය නිර්දේශ ආදි කරුණු පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීමේ දී සේවාස්ථා ගුරු පුහුණුව ලබා දෙයි. එය අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප කාර්යාල, ගුරු මධ්‍යස්ථාන, ජාතික අධ්‍යාපන ආයතනය, ගුරු විද්‍යාල, විශ්වවිද්‍යාල ආදිය මගින් සිදු කරනු ලබයි. යුතෙනස්කෝ විග්‍රහය අනුව සමාජය තුළ සිදුවන සියලු වෙනස්කම් සංස්කරණ අධ්‍යාපන ආකෘතියට

හා ප්‍රතිසංවිධානයට බලපායි. එසේම විද්‍යාත්මක හා තාක්ෂණික අඛණ්ඩ සංවර්ධනයට ද හේතුවේ. එම නිසා ගුරුවරුන්ට සේවාස්ථා පූහුණුව මගින් දැනුමක් ලබාදීම වචාත් වැදගත් බව දක්වයි (Unesco, 1990: 19).

මෙම අනුව ගුරුවරයා සේවයේ යෙදී සිටියදී ම කාලානුරුපිව වෙනස්වන නව අධ්‍යාපනීක තත්ත්ව හඳුන්වා දීමත්, වෘත්තීය සංවර්ධනය ලබාදීමත්, ගුරු පූහුණුව ලබාදීමේ අප්ස්ක්‍රාව වන අතර පාසල් පාදක ගුරු සංවර්ධන වැඩ සටහන ද මෙහි එක් අංශයකි. සේවාස්ථා ගුරු පූහුණුව ලබාදිය හැකි කුම ගණනාවක් ම කුළුව් විසින් පෙන්වා දී ඇත.

ගුරු පූහුණු අවස්ථා



(Craft,1999: 07)

මෙසේ ලබාගන්නා සේවාස්ථ ගුරු පූජාණුව තමා සේවය කරන පාසලෙන් ම ලබා ගැනීම පාසල් පාදක ගුරු සංවර්ධනය ලෙස හැඳින්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශිත 2015 වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ රජයේ පාසල් 10144ක් ඇත. එම පාසල් තුළ දිජ්‍යා-දිජ්‍යාවන් 4129534ක් ද, ගුරුවරුන් 236988ක් ද, ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරතව සිටිති. මෙම ගුරු පිරිස අතර උපාධියාරී ගුරුවරුන්, විද්‍යාපිය ගුරුවරුන් මෙන්ම, නුපූජාණු ගුරුවරු ද සේවයේ යෙදී සිටිති. මෙයින් විද්‍යාපිය මගින් පැමිණි ගුරුවරුන් පූර්වසේවා ගුරු පූජාණුව ලබා පාසලට පැමිණ ඇත. අනෙක් ගුරුවරු සේවාස්ථ ගුරු පූජාණු ලබා හෝ නොලබා සේවයේ යෙදී සිටිති. කෙසේ වෙතත් ලෝකයේ වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද සියලුම ගුරුවරුන් ඉලක්ක කරමින් සේවාස්ථ ගුරු පූජාණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙහි වැශයෙන් සංඛ්‍යානයක් ලෙස පාසලට තම ගුරුවරුන් සංවර්ධනය කරගැනීමේ අවස්ථාව ලබාදීම සඳහන් කළ හැකි ය. එය පාසල් පාදක ගුරු සංවර්ධනය ලෙස හැඳින්වේ. 1996 දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ අතර පසුව විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ක්‍රියාත්මක වේ. මෙහි අපේක්ෂාව පාසලේ ගුරුවරුන් සංවර්ධනය කර ගැනීමේ අවස්ථාව ඒ ඒ පාසල විසින්ම සිදු කරගැනීමට අවස්ථාව ලබා දීම ය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පාසලේ වර්ගය හා ගුරු සංඛ්‍යාව අනුව මූල්‍ය ප්‍රතිපාදන ද පාසලට ලබාදීම සිදු කරයි.

පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන හඳුන්වා දුන් පාසල් නගා සිටුවීමේ වැඩසටහන් අත් පොතෙහි එය හඳුන්වා දී ඇත්තේ මෙසේයි.

“සමාජ වෙනසක් සඳහා බලසම්පන්නතම වන්නේ සේවීව්‍යාවන් ලබාගත් ගුරු අත්දැකීම් ය. එයට පාදක වන්නේ අපේක්ෂාව හා අත්දැකීම් සහිත ගුරුවරුන්ගේ, විශේෂයෙන් ම සේවාස්ථ මට්ටමේ සිදුවන සහභාගිත්ව වරණ මතයි. තවද, තම ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතුවන ගැටුලු පිළිබඳ හඳුන්වන ගොඩ නැගීම වෙනුවෙන් සැලකිය යුතු අත්දැකීම් කාර්ය හාරයක් එහිදී කළයුතුව ඇත.”

(පාසල් නගා සිටුවීමේ අත්පොත, 2005: 51).

මෙ අනුව තම අද්දකීම් බෙදා ගැනීම මෙන්ම නව අද්දකීම් ලබා ගැනීම පාසල් පාදක ගුරු සංචර්ධනයේ දී අපේක්ෂා කෙරේ. එසේම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම, නියාමනය පාසල විසින් ම තමන්ට අවශ්‍ය පරිදි සිදු කරගැනීමට අවැසි බලය පාසලට පවරා ඇතේ.

”පාසල් පාදක ගුරු සංචර්ධන වැඩසටහන් සඳහා පාසල් වාර්ෂික අයවැය සැලසුම උපයෝගී කරගත යුතු වේ. තවද, සැම පාසලක්ම තම අයවැය යෝජනාවන්හි ගුරු සංචර්ධනය සඳහා මූදලක් වෙන්කළ යුතු අතර එම මූදල් පාසල් සංචර්ධන කම්ටුව විසින් පරිපාලනය කළ යුතු වේ. ගුරු පුහුණුව වඩාත් එලදායි කිරීමට නම් එය මනා කළමනාකරණය, නියාමනය හා අධික්ෂණය ගුණාත්මක බව තහවුරු කිරීම අවශ්‍ය වේ. හැකි සැම අවස්ථාවකම ගුරු පුහුණුව පාසල් පාදක විය යුතු අතර මේ සඳහා පාසල් සිරින ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීම මගින් පිරිවැය කළමනාකරණය කළ හැකි ය”

(පාසල් නගා සිටුවීමේ අත්පොත, 2005: 52).

පාසල් සංචර්ධන කම්ටුව විසින් තම පාසල් ගුරු පුහුණු අවශ්‍යතා මූලික වශයෙන් හඳුනාගත යුතු ය. එසේ හඳුනාගත් පාසල් පාදක ගුරු සංචර්ධන වැඩ සටහන් පාසල් පස් අවුරුදු සැලසුමට ඇතුළත් කළ යුතු ය. එසේම එහි ප්‍රමුඛතා හඳුනාගනිමින් වාර්ෂික සැලසුමට ද ඇතුළත් කළ යුතු ය. ඒ අනුව දැනට වාර්ෂිකව පාසලට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන යොදා ගතිමින් මෙම වැඩ සටහන් ක්‍රියාත්මක වේ. ඒ සඳහා සම්පත් දායකයන් යොදා ගැනීම, ලිපි ලේඛන ලබා ගැනීම හා සංග්‍රහ කටයුතු සඳහා ද මූදල් වෙන්කරවා ගැනීමේ බලය පවරා ඇතේ. දැනට පාසල් තුළ පාසල් වාරයකට දෙකක් හෝ ර්ව වැඩි ගණනක් බොහෝ පාසල් ක්‍රියාවට නාවයි. එහිදී බොහෝවිට පාසල් අවසන් කාලවිණේද එකක් හෝ දෙකක් යොදා ගැනෙන බව පෙනේ.

පාසල් පාදක ගුරු සංචර්ධන වැඩසටහන විවිධ ආකාරයෙන් යොදාගත හැකි බව පාසල් නගා සිටුවීමේ වැඩ සටහන මගින් පෙන්වා දී ඇතේ.

ගුරු මණ්ඩල හෝ දෙමාපිය රස්වීම් යොදා ගැනීම

ගුරු කණ්ඩායම් සාකච්ඡා පැවැත්වීම

පුද්රගන (ආදර්ශ) පාඨම්

පාසලේ විවිධ ක්‍රියාකාරකම්

කණ්ඩායම් හා ජේජ්ඩ් ගුරුවරුන් විසින් ලබාදෙනු ලබන මග පෙන්වීම් හා උපදෙස් (උපාධ්‍යායන්)

පුළුල් ලෙස සාකච්ඡා කරන ලද පාසල් සංවර්ධන ප්‍රමුඛතාවන් සඳහා වන පාසල් මට්ටමේ සැලසුම් පිළිබඳ ක්‍රියාකාරකම්.

පොද්ගලික උපදේශනය

ක්‍රියාකාරී පර්යේෂණ

සිද්ධි අධ්‍යයන සැසි

සමස්ත ආචාර්ය මණ්ඩලය වෙනත් පාසලක් හෝ ආයතනයක් අධ්‍යයනය කිරීමේ ක්ෂේත්‍ර වාරිකාවක නිරතවීම.

මෙම වැඩසටහන් අතුරින් කිහිපයක් පමණක් බොහෝ විට පාසල තුළ ක්‍රියාත්මක වන බව පෙනේ. මෙහිදී සිදුවන්නේ පාසලේ විදුහළුපතිවරයා සම්පත් දායකයෙකු සහභාගිකරවා ගනිමින් ඔවුන්ගේ උපදෙස් හා අත්දැකීම් ප්‍රකාශ කිරීම ය. මේ නිසාම මෙම වැඩසටහන තවත් එක් දේශනයකට සවන්දීමේ තන්ත්වයකට පත්ව ඇතේ. ගුරුවරුන්ට ඉගෙනුම්-ඉගෙනුවීම් ක්‍රියාවලියේදී භමුවන ගැවුලු සාකච්ඡා කිරීම වෙනුවට පොදු කරුණු සාකච්ඡා කිරීම බොහෝවිට සිදු වේ. මේ නිසා ම බොහෝ ගුරුවරුන් මෙම වැඩසටහනට සහභාගි වීමට රුවිකන්වයක් තොදක්වන බව පෙනේ. එසේ ම පාසල් තුළ මෙම වැඩසටහන වර්තමානයේ තම පාසල් ගුරු සංවර්ධනයට යොදා ගැනීම වෙනුවට නාමික වැඩසටහනක් බවට පත් කර ඇති බව ද පෙනේ. පාසල් පාදක ගුරු සංවර්ධන වැඩ සටහන් ලක්ෂණ ගණනාවක්ම පෙන්වා දී ඇතේ.

1. පාසල් පාදකය (School based)
2. සංවර්ධනාත්මකය (Developmental)
3. අබණ්ඩ හා ක්‍රමිකය (Continuous, Systematic)
4. අන්තර්ගතය (Content)
5. පුද්ගලයන්, කණ්ඩායම් සහ පාසල ඉලක්කගතය (Focus on individuals,ground and the school)
6. අභ්‍යන්තර හා බාහිර සම්පත් දායකත්ව සහිතය (Both internal and external Resource Persons)
7. ගුරු තුම්කාව සක්‍රීයය (The role of staff is active)
8. ක්‍රියාකාරකම් විවිධය (Various types of activitis)
9. අභිප්‍රේරණය (Motivation)

මෙම ලක්ෂණ වර්තමාන පාසල තුළ ක්‍රියාත්මක පාසල් පාදක ගුරු සංවර්ධන වැඩ සටහන්වල විද්‍යාමාන වන්නේ දැයි සෞයා බැලිය යුතුය. එසේ සෞයා බැලිමේ දී මෙම වැඩසටහන සඳහා හඳුන්වා දී ඇති අපේක්ෂිත අභිමතාර්ථ ද විද්‍යාමාන වන්නේදැයි විමසිය යුතු ය.

“පාසල් පාදක ගුරු සංවර්ධන වැඩ සටහන මගින් විදුහල්පතිව හා ගුරුවරුන්ට පැවරී ඇති සුවිශේෂ කාර්යය අබණ්ඩව හා යාචන්කාලීනව ඉටු කර ගැනීම සිදුවේ. එක් එක් ගුරුවරුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට සහ නව අභියෝගයන්ට සාර්ථකව මූහුණදීමට ඉවහළුවන පුද්ගල සංවර්ධනය ද මෙයට අඩංගු ය. පාසල් සංවර්ධන සැලැස්ම තුළ තිබෙන අංශ සඳහා ප්‍රමුඛත්වය දී පුහුණු අවස්ථා සැකසීම හා ගුරු කාර්ය සාධනය පදනම් කරගනීමින් එක් එක් ගුරුවරුන් සඳහා පාසලේ ගුරු පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම ද කළ යුතු ය. එසේම මෙම කාර්ය සාධන ඇගයීම පාසලේ ගුරුවරයාගේ සංවර්ධනය තහවුරු කෙරෙන ක්‍රියාවලියක් විය යුතුය.”


(පාසල් පාදක ගුරු සංවර්ධන මාර්ගෝපදේශන අන්තර්ජාල, 2013: 07).

සැබැඳු ලෙස ම මෙම අභිමථාර්ථය ඉටුකර ගැනීම සඳහා පාසල් කළමනාකාරීන්වය මෙම වැඩ සටහන් සක්‍රිය ලෙස යොදා ගන්නේ ද? එසේ ම ගුරුවයාට සැබැඳු ලෙසම තම අභිමත පරිදි ගුරු සංවර්ධන අවස්ථා පාසල තුළ ලබා දෙන්නේ දැයි යන කරුණු පිළිබඳ පර්යේෂණයෙක්මකට ද සොයා බැලිය යුතු ය. ශ්‍රී ලංකාවේ රජයේ පාසල් බොහෝමයක මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර ඉතාම සාර්ථක ලෙස තම පාසලේ ගුරු සංවර්ධනය සඳහා මෙය යොදාගන්නා පාසල් ද කෙශේතුය තුළ දක්නට ඇත. ඒ අනුව එලදායී වැඩසටහන් මගින් මෙය ගුරු සංවර්ධනය සඳහා යොදා ගත යුතු ය. ඒ සඳහා මෙම වැඩ සටහන පිළිබඳ විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සංජානනය තක්සේරු කරගත යුතු ය. එසේ ම ගුරු සංවර්ධන අවශ්‍යතා භදුනා ගැනීම හා එය ප්‍රමුඛතා අනුපිළිවෙළකට සකස් කර එකී අවශ්‍යතා පූර්ණය වනු වස් වැඩසටහන් දියත් කිරීම මගින් මෙය එලදායී කර ගත හැකි ය.

ගුරු සංවර්ධනය යනු අඛණ්ඩ ක්‍රියාවලියකි. එයින් ගුරු වෘත්තිකයන්ගේ රැකියා තාප්තියට හා සේවා අභිමතාර්ථ ඉටුකර ගනීම්න් සංවර්ධනය කරා යාමට අවශ්‍ය පදනම සැකසේ. 1984 ගුරු පූහුණුව පිළිබඳ ජාතික කම්ට්‍රු විශ්‍රායට අනුව ගුරු සංවර්ධනය යනු කාර්යක්ෂමතාව සඳහා වන සැලසුම්ගත ක්‍රියාවලියකි. සාමූහිකවත් තනිතනිවත් දැනුම හා තම අදහස් ප්‍රවාහන කර ගැනීමේ අවස්ථා වැඩි දියුණු කර ගැනීමට අවස්ථා ලබාදීමෙන් සාපුරුව ද, වකුව ද සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය වන බව දක්වා ඇත.

ගුරු සංවර්ධන ක්‍රියාවලිය වනාහි වක්‍රීය වූ ක්‍රියාවලියක් ලෙස දැක්විය හැකි ය. ගුරුවරයා නිරන්තරයෙන් ම සමාජ පද්ධතියේ යෙදුවුම්වින් මනා නිමුළුමක් සමාජ පද්ධතියට දායක කරන්නෙකු බැවින් නිරන්තරව නිවේකරණය වෙමින් සංවර්ධනය විය යුතු ය. පාසලේ විදුහල්පති ගුරු සංවර්ධනය පිළිබඳව වඩාත් උනන්දු විය යුතු ය. මේ සඳහා ගුරුවරුන්ගේ අවශ්‍යතා දැනැගත යුතු ය. එම අවශ්‍යතා භදුනාගැනීම ගුරුවරුන්ගේ කාර්ය අධික්ෂණයේදී ද කළ හැකි ය. අනතුරුව භදුනාගත් අවශ්‍යතා විශ්ලේෂණය කළ යුතු ය. එම විශ්ලේෂණ අවශ්‍යතා අනුව වැඩසටහන් සැලසුම් කළ යුතු ය. අනතුරුව වැඩ සටහන් ක්‍රියාත්මක කර, එහි කාර්ය සංළුත්වය ඇගැය යුතු ය. මෙම ක්‍රියාවලිය වක්‍රීයව සිදු විය යුතු ය.

ගුරු සංවර්ධන ක්‍රියාවලිය



මෙම අනුව ගුරු සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු විය යුතු බව පැහැදිලි ය. පාසලක සේවය කරන ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා ඉගැන්වීම් කාර්යය වඩාත් එලදායි කරගැනීම මගින් පාසලේ අරමුණු අප්‍රමාදව ඉටු කර ගැනීම අරමියා ගුරුවරුන්ගේ දැනුම කුසලතා සංවර්ධනය කිරීම ගුරු මණ්ඩල සංවර්ධනය බව අධ්‍යාපන අමාත්‍යාංශය දක්වයි (අධ්‍යාපන අමාත්‍යාංශය, 1976:72). ගුරු සංවර්ධන වැඩසටහන් විධිමත් හෝ අවිධිමත්ව විය හැකි ය. පාසලක වෘත්තිය සංවර්ධනය එලදායීව ඇතිවීමට නම් ගුරු සංවර්ධන අවශ්‍යතා පිළිබඳ හැඟීම් ගුරුවරුන්ගේ ඇදහීම් හා විශ්වාසවලට ගැලී තිබිය යුතු ය. ගුරු සංවර්ධනය පිළිබඳ සාමූහික හැඟීමක් ඇති වනුයේ බොහෝ අයට පාසල තුළ ඇතිවන අන්තර් පුද්ගල සඛ්‍යතා මතය. විවිධ රටවල්හි අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් ගුරු සංවර්ධනය පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ස්කෑල් මෙහෙම මෙහෙදී වැදගත් ය.

කිසියම් පාසලක ගුරු මණ්ඩල වෙත්තිය සංවර්ධනය යනු පාසලක ගුරු මණ්ඩලයක් ගුරුවරු තනි පුද්ගලයන් වශයෙනුත්, සාමූහික කණ්ඩායමක් වශයෙනුත් ගත් කළ පැන නගින වෙත්තිය සංවර්ධන අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන සංවර්ධන වැඩ සටහන් සැලසුම් කරයි. ක්‍රියාත්මක කරයි. නව දැනුම් හා නව අදහස් හා වෙනස්වන පරීක්ෂාවට යෝගාවේම ආදියෙහි ලබන නිපුණත්වයෙන් සාමූහිකව හෝ තනිතනිව හෝ ගුරු මණ්ඩලයේ එලදායිතාව වර්ධනය කිරීම මගින් ප්‍රාන්තේ ඉගෙනීමේ ගණාත්මකභාවය දියුණු කිරීම සඳහා සාපුරුව හෝ අනියම් වශයෙන් හේතුවන්නා වූ සැලසුම් කළ වැඩ පිළිවෙළ ගුරු මණ්ඩල සංවර්ධනය වේ,

(ස්කොට්ලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව, 1988: 2).


ගුරුවරයාගේ වර්යාව ගිහුයාගේ ඉගෙනුම් සාධනය කෙරෙහි බලපාන බව විවිධ පර්යේෂණ ඇසුරින් තහවුරු කර තිබේ. මෝර්මර් ඇතුළු කණ්ඩායම (1997) කරන ලද පර්යේෂණ අනාවරණය අනුව, මැනවින් සංවිධානය කරන ලද පාති කාමරයෙන් උසස් සාධන මට්ටමක් සහිත සිසුන් ඩිජිටල බවත්, ගුරුවරයාගේ ගති ලක්ෂණ, ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, සංදේශන කුසලතා, රැකියා තාප්තිය රැකියා ස්ථීරත්වය, ලබා ඇති ප්‍රහුණුව ආදි සියලු කරුණු සිසුවකුගේ සාධනය කෙරෙහි බලපාන බව දක්වයි.

මේ අනුව ගිහුයාගේ ඉගෙනුම් සාධනය හා ගණාත්මක බව කෙරෙහි බලපැමක් ඇති කිරීමට සමත්වන ගුරුවරුන් ගණාත්මක වශයෙන් සංවර්ධනය වී සිටිය යුතු ය. ගුරුවරයා ගණාත්මක වශයෙන් සංවර්ධනය කිරීම යන ඔහුගේ සේවා තත්ත්වයේ ප්‍රගතිය තක්සේරු කිරීමටත්, ප්‍රතිපේෂණය ලබා දීම සඳහාත්, ගුරුවරයාගේ සේවාව මතා තක්සේරුවක් කර ඇගයීමට ලක් කිරීමෙන් ඔහුගේ වෙත්තිය සංවර්ධනයට අවශ්‍ය ඉඩ ප්‍රස්ථා සලසා දිය යුතු වේ. ඉගෙනුම් එලදායිතාව සඳහා පාසල්වල වෙනස්කම් ඇති කිරීම පිණිස ගුරු සංවර්ධනය උපයෝගී කර ගෙන ඇති.

අධ්‍යාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක තලයේ දී ගිහුයාගේ දැනුම්, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ යෙදී සිටින්නේ ගුරුවරුන් ය. ගුරුවරුන් අධ්‍යාපන අභිප්‍රේරණයෙන් තොර පිරිසක්

නම් අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනයක් ඇති කළ නොහැකි ය. එහි ප්‍රතිඵලය වනුයේ මිනිස් බල වර්ධනය දුරටත් වීම ය. මෙය රටක ආර්ථික සංවර්ධනය කෙරේ අභිතකර බලපෑම් ඇති කරනු ලබන්නකි. ඒ නිසා ගුරුවරයා තුළ ඇති කරනු ලබන ක්‍රමානුකූල සංවර්ධනයෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව අවශ්‍යයෙන් ම රැකගත යුතුව පවතියි. ගුරු සංවර්ධනයෙහිලා විදුහල්පතිවරයෙකුට විශාල කාර්යභාරයක් පවතියි. ඒ අනුව විදුහල්පතිවරයෙකු විසින් ඉටු කළ යුතු මූලිකාංග පිළිබඳ ක්‍රමාර්ථය (1997) කරුණු දක්වන අතර එහි ගුරු සංවර්ධනය සැලසුම් සංවිධානය ආකෘතියකින් ඉදිරිපත් කරයි.

ගුරු සංවර්ධන සැලසුම් ආකෘතිය



හෙටිටූරුව් (1997).

මෙයින් පැහැදිලි වන්නේ පාසල තුළ ගුරු සංවර්ධන වැඩ සටහන් සැලසුම් කර දියත් කිරීමේ වැදගත්කමයි. වෙන්ග් සහ ටොම් (Cheng & Tom, 1994) පාසල් පාදක ගුරු සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික හා නව සංකල්ප අතර වෙනස දක්වයි.

පාසල් පාදක ගුරු සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික හා නව සංකල්ප

සාම්ප්‍රදායික	නව සංකල්ප
1. සම්භුරුණයෙන් පාලන කුමයකි.	1. පාසල පදනම් ව ඇත.
2. ප්‍රතිකාරිය වැඩ සටහනක ස්වරූපයක් ගනියි.	2. සංවර්ධනාත්මක ස්වරූපයක් ගනියි.
3. තාවකාලිකය, කුමානුකුල බවක් නැත.	3. අඛණ්ඩ ක්‍රියාවලියකි.
4. පුද්ගලයා ඉලක්ක කොට ඇත.	4. පුද්ගල කණ්ඩායම් හා පාසල් ඉලක්ක කරයි.
5. ගුරුවරුන්ට සීමා වේ.	5. ගුරුවරුන්, කළමනාකරුවන් හා සහාය කාරිය මණ්ඩලය දක්වා පැනිරෝදයි.
6. බාහිර දේශකයන් සහභාගී වේ.	6. අභ්‍යන්තර දේශකයන් සහභාගී වේ. අවශ්‍ය නම් බාහිර දේශකයින් යොදා ගනියි.
7. ක්‍රියාකාරී බව අඩුය.	7. කාරිය මණ්ඩලයේ ක්‍රියාකාරී බවක් ඇත.
8. දේශන කුමය ප්‍රධාන වේ.	8. විවිධ ක්‍රියාකාරකම්වල යෙදේ.
9. බාහිර අනිප්‍රේරණයක් ඇත.	9. ස්වයං අනිප්‍රේරණයක් ඇත.

පාසල් ගුරු සංවර්ධන වැඩසටහන් උපදේශන නායකත්වයේ මැදිහත්වීමෙන් සිදු කළ ද එහි ගුණාත්මකභාවය පිරික්සීම සඳහා පාසල් කේත්තුදාගත ඇගයීම් වැඩ සටහනක් ද ක්‍රියාත්මක විය යුතු ය. එම අධිකෘතයෙන් ව්‍යුත්‍ය වූ ගුරු සංවර්ධන ක්‍රියාවලිය එලදායී නව මාවත් සඳහා යොමු කළ හැකි ය. එනම්, නිවැරදි අධිකෘතය මගින් ගුරු සංවර්ධන අවශ්‍යතා මතු කර ගත හැකි අතර ගුරු අනිප්‍රේරණය සඳහා ද එය මැනවින් ඉවහල් වේ. ඒ අනුව අභ්‍යන්තර ගුරු සංවර්ධනය සඳහා ඉවහල් වන්නක් ලෙස අධිකෘතය හැඳින්විය හැකි ය. අධිකෘත ක්‍රියාවලියෙන් ලැබෙන වාසි හා එය එලදායී ඉගෙනුම් වාතාරණයක් සඳහා ද ඉවහල් වේ. ගුරුවරයෙකුට තමා

නිරතවන කාර්ය ගුණාත්මක සංවර්ධනයක් සහිත ව වඩා එලදායි ලෙස කිරීමට අවශ්‍ය සහයෝගය, දැනුම, විශේෂයෙන් හා කුසලතා ප්‍රගා කර ගැනීමේ ඉඩකඩ අධික්ෂණ ක්‍රියාවලියකින් සිදුවිය යුතු ය. එයින් එලදායි ඉගෙනුම වාතාවරණයක් ඩිජිකර ගැනීමට හැකිවන අතරම තමා තුළ ඇති දුර්වලතා හඳුනාගෙන ඒවාට පිළියම් සලකා බැලීම පහසු වේ.

කෙසේ වුව ද, පාසල් පාදක ගුරු සංවර්ධනය සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට ගුරු අවශ්‍යතා හඳුනා ගැනීම සඳහාත්, ක්‍රියාත්මක කළ වැඩ සටහන්හි එලදායිතාව විමසා බැලීම සඳහාත් පාසල් පාදක ගුරු අධික්ෂණ ක්‍රියාවලිය ද වැදගත් වන බව මේ අනුව පෙනේ. විමලධරුම (1985) අධ්‍යාපන කේත්තුයේ මානව සම්පත් නාස්ථිය වළක්වා ගැනීමට ගත හැකි උපතුම අධ්‍යාපනය සඳහා කළ පර්යේෂණ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ පාසල් වල ගුරු නාස්ථියක් සිදු වන බවත්, එය අඩු කිරීමට ගුරුවරුන්ගේ ආකල්ප දියුණු කළ යුතු බවත් ඔහු දක්වයි. එකී ගුරු නාස්ථිය අවම කිරීමට ගුරුවරයා දැනුම්න් පමණක් නොව ආකල්පවලින් හා කුසලතාවලින් ද සන්නද්ධ කරමින් ඔවුන් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට එලදායිව මෙයා ගැනීම සඳහා යෝගා වැඩ සටහනක් ලෙස ද පාසල් පාදක අභ්‍යන්තර ගුරු සංවර්ධන වැඩ සටහන හාවිත කළ හැකි ය.

සමාලෝචනය

ඉත්ත්‍යාසයේ සිට වර්තමානය දක්වා අධ්‍යාපන කේත්තුය තුළ විවිධ වැඩසටහන් මගින් පාසල්වල ගුරු මණ්ඩල සංවර්ධනය සිදු කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශය වෙර දරා ඇති බව පෙනේ. පූර්ව සේවා ගුරු පුහුණු හා සේවාස්ථ ගුරු පුහුණු මගින් පුහුණු ගුරුවරයෙකු තැනීමට වෙර දැරුව ද, විවිධ පර්යේෂණ අනාවරණ අනුව පැහැදිලි වනුයේ එය ප්‍රමණවත් නොවන බවයි. පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන යටතේ රජයේ පාසල්වලට ලැබෙන මූදල් හාවිත කරමින් විවිධ ස්වරුපයෙන් ගුරු සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක වුව ද, වැඩ සටහනින් අපේක්ෂිත අරමුණු සඡ්ල කරගැනීමක් පිළිබඳ නොවන බව ද වාර්තා වේ. එසේ ම ඇතැම් පාසල් තුළ මෙම වැඩසටහන අක්‍රිය මට්ටමින් ද පවතියි. ගුරුවරුන් හා විද්‍යාල්පති යන දෙපස්‍යෙම මේ පිළිබඳ පවතින ආකල්ප ද විවිධ ය. කෙසේ වුව ද, ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ක්‍රියාත්මක කෙරෙන

පාසල් පාදක ගුරු සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී විද්‍යාල්පතිවරුන් හා ගුරු මණ්ඩල අනෙකුත්‍යා අවබෝධයෙන් ක්‍රියා කෙරේ නම් එලදායී ගුරු සංවර්ධනයකට මග පාදා ගත හැකි ය. රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයකු වශයෙන් වෘත්තිය සංවර්ධනය සඳහා එය ඉවහල් වන අතර එනයින් ජාතික පොදු අරමුණු ඉටුකර ගනිමින් පූර්ණ පෞරුෂයකින් හෙවි දරුවෙකු ලොවට දායාද කිරීමේ ගක්‍රනාවෙන් යුතු යාචන් කාලීන බව සහිත ගුරු පෞරුෂයක් ගොඩ නායා ගත හැකි ය.

ආක්‍රිත ගුන්ථ නාමාවලිය

කරුණාසේන,එල්.එන්. (1981). ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන ආපේස්ජා පිළිබඳ තරු විශ්වේෂණයක්, ගාස්ත්‍රිපති උපාධි නිබඩහාය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ගණරිච්,ච්‍රි. (2007). පංති කළමනාකරණය. කොළඹ 10: එස්.ගොඩගේ සහ සහෙයුරුයේ ප්‍රකාශන.

ගුණාසේකර,එස්. (1990). ශ්‍රී ලංකා ගුරු සේවය හා වෘත්තියිකභාවය. නුගේගොඩ: සුනෙර ප්‍රකාශන

ගුණාසේකර,ච්‍රි.ං. (1994). සාර්ථක ගුරුවරයෙකු හා එලදායී විද්‍යාල්පති වරයෙකු වීමට, තෙවනුගොඩ: නව සමග මුද්‍රණාල ප්‍රකාශන.

ගුණාසේකර,ච්‍රි.ං. (1997). පාසල් කළමනාකරණයේ නව ප්‍රව්‍යනා, ප්‍රමුඛනා හා උපාය මාරුග. කොළඹ: දිපානි මුද්‍රණ ප්‍රකාශන.

ගුණාසේකර,ච්‍රි.ං. (2006). පාසල් ගුණාත්මක සංවර්ධනය. නුගේගොඩ: දිපානි ප්‍රකාශන.

ජයදේන,කේ.පී.එම්. (2004/2005). ගුරු තුම්කාවේ සංවර්ධනය කෙරෙහි ඇගැසීම ඇති කරන බලපැම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

නයන කාන්ති, බච්.එස්. (2010/2011). ගුරු වෘත්තිය සංවර්ධනය උදෙසා විද්‍යාල්පති අනුගමනය කරන ක්‍රියාමාරුගවල සාක්ෂියන පිළිබඳ අධ්‍යයනයක්

පාසල් පාදක ගුරු සංවර්ධන මාරුගේපදේශ අත්පොත, (2013). ගුරු අධ්‍යාපන පරිපාලනය ගාබාව, අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ප්‍රකාශන.

පාසල් නායා සිවුවීමේ මාරුගේපදේශ අත්පොත, (2005). ගුරු අධ්‍යාපන පරිපාලනය ගාබාව අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ප්‍රකාශන.

බාලසුරිය,එස්.එස් (2015). විශිෂ්ට පාසක් හදන කළමනාකරණය. කොළඹ 10: එස්.ගොඩගේ සහ සහෙයුරුයේ

බුන්පිටිය, ජේ. (1996). ගුරු සේවා වෘත්තිය පදනම, කොට්ඨාව : සාර ප්‍රකාශන.

බුන්පිටිය, ජේ. (1997). පාසල්පාදක ගුරු කළමනාකරණ ප්‍රවේශය. කොළඹ 10:

ගොඩගේ සහ සහෝදරයෝ.

රුබෙරු, ඩී.ආර්. (1964). ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිණාමය. කොළඹ: ගුණසේන සහ සමාගම

සමරසිංහ, ඩී.එස්. (1991). ශ්‍රී ලංකාවේ දුරස්ථා ගුරු අධ්‍යාපනය පිළිබඳ අධ්‍යනයක් සේනාධිර, එස්. සහ වනසිංහ, එස්. (2004). ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන අවශ්‍යතා හා විකාශනය. කොළඹ 10: එස් ගොඩගේ සහ සහෝදරයෝ

සේනාධිර, එස්. සහ වනසිංහ, එස්. (2006). ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය අරමුණු, අවශ්‍යතා හා හාවිතය. කොළඹ 10: එස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන.

සේනාධිර, එස්. සහ වනසිංහ, එස්. (2007). ශ්‍රී ලංකාවේ ගුරු කාර්ය සාධනය ඇගයීමේ අවශ්‍යතාව, කොළඹ 10: එස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන.

හෙටටි ආරච්චි, නේ. (1998). අධ්‍යාපන කළමනාකරණයේ නව ප්‍රව්‍යතාව. කොළඹ 10: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

හේමත් කුමාර, එන්.වී.ඩී.ඩී. (2016). සමාජ විද්‍යාවේ මූලික සංකල්ප න්‍යාය හා ක්‍රම වේද, මරදාන: විශේෂුරය ගුන්ප කේතදාය.

De Silwa,C.R. and De silwa D. (1990) **Education in Sri lanka**. Navarag : New Delhi

Man Shrestha, G. (2005). **Teacher Development for better student achievement:Final report of teacher development consultant**. Colombo: Ministry of Education.

Ministry of Education and Higher Education (1999). **Teacher Education and Teacher Development Project containing teacher education needs assessmentfinal report**: abridged version – outcome of survey. Colombo : Ministry of Education

Craft, A. (1996). **Counting Professional Development: A Practical Guide for Teachers and Schools**. London, Routledge.

Craig, H. J., R. J. Kraft, et al. (1998). **Teacher Development Making an Impact USAID**, Advancing Basic Education and Literacy Project, World Bank.

Evans, L. (2002). **"What is Teacher Development?**. Oxford Review of Education

Envisioning Education for Human Development. **Proposals for a National Policy Teamwork on General Education in Sri Lanka**, (2003). National Education Commission, Sri Lanka.

Program of School Improvement – PSI 2005/24 වතුලේඛය

ඒලදායි ඉගෙනුම්-ඉගැන්වීම් අවස්ථාවක් උදෙසා සිපුන්ගේ
ඉගෙනුම් ගෙලින් හා ගුරුවරුන්ගේ ඉගැන්වීම් ගෙලින්
අතර සංකලනය පිළිබඳ අධ්‍යායනයක්

ඉමුලමුරේ විමලරතන හිමි

ප්‍රචේරණය

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය අර්ථාන්වීත වීම උදෙසා අවශ්‍ය සාධක අතර ගුරු-සිපු සුසංසේශය සුවිශේෂ සාධකයකි. ගුරුවරයාගේ ගුරු භූමිකාවත් සිපුවාගේ සිපු භූමිකාවත් මනාව ක්‍රියාත්මකවීම ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ එලදායිනාවය පිළිසි පවතී. යහපත් ගුරු-සිපු අන්තර් සඛදාතාවක් උදෙසා බලපාන්තාවූ සාධක ගණනාවකි. එකී සාධක හෙළුතික සාධක හා පුද්ගලාභ්‍යන්තරික සාධක වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. මෙකී සාධක හේතුවෙන් ඇතැම් ඩිජ්‍යෝන්ගේ සාධන මට්ටම ධනාත්මක අගයක් ගන්නා අතර ඇතැම් ඩිජ්‍යෝන්ගේ සාධන මට්ටම සාණාත්මක අගයක් ගනී. ඒ සඳහා පුද්ගලාභ්‍යන්තරිකව පවත්නා සාධක වන සිපු ඉගෙනුම් ගෙලිය හා ගුරු ඉගැන්වීම් ගෙලිය ප්‍රබලව හේතුවන බව උපකල්පනය කළ හැකිය. සිපුන්ගේ ඉගෙනුම් ගෙලින් හා ගුරුවරුන්ගේ ඉගැන්වීම් ගෙලින් පිළිබඳ සවියාතික වීම සිපුන්ට, ගුරුවරුන්ට, අධ්‍යාපනයුත්ව මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද ඉතා ප්‍රයෝග්‍යනවත් වේ. මෙම ලිපියේදී සිපුන්ගේ ඉගෙනුම් ගෙලිය හා ගුරුවරුන්ගේ ඉගැන්වීම් ගෙලිය සම්බන්ධව සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

සාකච්ඡාව

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරතව සිටින ගුරු-සිපු දෙපක්ෂයම මානව විවිධත්වය අනුව විවිධාකාර ස්වභාවයන්ගෙන් යුතුක්තය. ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේදී මෙකී කායික හා මානසික විවිධත්වය පිළිබඳව ගුරුවරයා සැලකිලිමත් විය යුතුය. පුද්ගලාභ්‍යන්තරිකව පවත්නා විවිධතාවන් අතර සිපුන්ගේ